



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2406/02 - 2024 ඔක්තෝබර් මස 14 වැනි සඳුදා - 2024.10.14

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි වගන්තිය සහ 5 වැනි වගන්තිය යටතේ නියමය

1. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, මෙහි උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණ මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

I වන තීරය				II වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං.ව. ශීර්ෂය	සං.ව. සංකේතය	විස්තරය	
1	03.02		03.04 ශීර්ෂයේ කටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අළුත් හෝ ශීතකළ මසුන්	10% හෝ කිලෝ ග්‍රෑමයට රු. 400.00 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණය
	03.03		03.04 ශීර්ෂයේ කටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, හිමායිත මසුන්	10% හෝ කිලෝ ග්‍රෑමයට රු. 400.00 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණය
2	03.05	0305.59.10	උම්බලකඩ සහ ඒ සඳහා ආදේශක	කිලෝ ග්‍රෑමයට රු. 302.00
3	07.13	0713.40.11	මයිසුර් පරිප්පු (රතු පරිප්පු) - සම්පූර්ණ	කිලෝ ග්‍රෑමයට ගන 25
		0713.40.12	මයිසුර් පරිප්පු (රතු පරිප්පු) - පියලි කළ	කිලෝ ග්‍රෑමයට ගන 25
		0713.40.21	කහ පරිප්පු - සම්පූර්ණ	කිලෝ ග්‍රෑමයට ගන 25
		0713.40.22	කහ පරිප්පු - පියලි කළ	කිලෝ ග්‍රෑමයට ගන 25
4	08.04	0804.50.50	මැංගුස්ටින් - අලුත්	කිලෝ ග්‍රෑමයට රු. 200.00
		0804.50.60	මැංගුස්ටින් - වියළි	කිලෝ ග්‍රෑමයට රු. 200.00
5	08.10	0810.50	කිවි ෆාට්	කිලෝ ග්‍රෑමයට රු. 175.00



2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ඉහත උපලේඛනයේ දක්වා ඇති සංයෝජන වර්ගීකරණ ශීර්ෂ අංක 03.03 යටතේ වන සංයෝජන වර්ගීකරණ සංකේතාංක 0303.54 යටතේ වර්ගීකරණය වන මැකරල් (ස්කොම්බර් ස්කොම්බ්‍රස්, ස්ක්‍රොම්බර් ඕස්ට්‍රේලිකස්, ස්කොම්බර් ජැපොනිකස්) හා සංයෝජන වර්ගීකරණ සංකේතාංක 0303.55 යටතේ වර්ගීකරණය වන ජැක් සහ හෝස් මැකරල් (ට්‍රාවුරස් විශේෂ) ආනයනය කිරීමේ දී අදාළ වන 10% ක් හෝ කිලෝ ග්‍රෑම්යකට රු. 400 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑම්යකට රු. 6 ක් අයකරගෙන ඉතිරි වටිනාකම, දේශීය ටින් මාළු නිෂ්පාදකයන් විසින් ටින් මාළු නිෂ්පාදනය සඳහා ආනයනය කිරීමේ දී, ධීවර විෂයය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත, අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.
3. මෙම නියමය 2024 ඔක්තෝබර් මස 14 වැනි දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතු ය.

අනුර කුමාර දිසානායක,
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන,
සැලසුම් සහ සංචාරක අමාත්‍ය.

2024 ඔක්තෝබර් මස 14 වැනි දින,
කොළඹ 01,
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ දී ය.

EOG 10 - 0122